

## මාතර, එළමල්දෙණිය රජමහා විහාරයේ බිතුසිතුවම් කළාව හා සම්බන්ධ කාක්ෂණික පසුබීම පිළිබඳ අධ්‍යයනයක්

ච්‍රි.ඩී.ආර්. තරුණිකා

පුරාවිද්‍යා හා උග්‍රම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

[roshanitharushika15@gmail.com](mailto:roshanitharushika15@gmail.com)

**මූල්‍ය පද -** එළමල්දෙණිය විහාරය, බිතුසිතුවම් බන්ධන මාධ්‍ය, වර්ණ

### හැඳින්වීම

එළමල්දෙණිය රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ප්‍රතිමා ගාහ නිර්මාණ කළාවේ ආදිතම නිසුප්‍රතිමා සහ පෙන්වන ලෙන් විහාරයකි. මෙම ලෙන් විහාරය ස්වාහාවික ගල්ලෙනකි. මොරවක්කේරලයේ පිහිටි මුලුවියන කදු රක්ෂිතයේ පිහිටා ඇති මෙය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇත. බු.ව.415 දී සඳ්ධාතිස්ස රජු අැකුව කෘෂිකායම විසින් ඉදිකර බව සඳහන් වන එළමල්දෙණිය රජමහා විහාරයේ දැකිය හැකි බිතුසිතුවම් නිර්මාණය සඳහා බදාම, වර්ණ, බන්ධන මාධ්‍ය නිපදවා ගැනීමට අතිතයේ දී යොදාගතු ලැබූ දේශීය ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීම මෙහි මුළුක අරමුණයි.

### ක්‍රමවේදය

මෙම පරියේෂණය සඳහා දත්ත රස්කිරීමේ දී ක්ෂේත්‍ර සහ ක්ෂේත්‍ර නොවන ගැවෙෂණ ක්‍රමවේදයන් හාවිත කරන ලදී. ක්ෂේත්‍ර නොවන ගැවෙෂණයන් යටතේ පුරුව අධ්‍යයන පිළිබඳව අවධානය යොමු කර ඇත. එහි දී මෙම ස්ථාන පිළිබඳ මින් පෙර සිදු කරන ලද පරියේෂණ ආගුශයෙන් ප්‍රකාශයට පත් වූ ගුන්ප සහ ලිපි ආදිය අධ්‍යයනය කෙරුණි. ක්ෂේත්‍ර ගැවෙෂණය යටතේ නායක ස්වාමීන් වහන්සේගෙන් සහ ගම්වැසියන්ගෙන් තොරතුරු ලබාගත් අතර එහි දී ජනප්‍රවාදගත තොරතුරු රෝක් ද ලබාගත හැකි විය.

### සාකච්ඡාව සහ ප්‍රතිඵල

මෙම විහාරයේ බිතුසිතුවම් නිර්මාණය සඳහා තලය නිර්මාණය කරගෙන ඇත්තේ දහසියා මූසු මැටි මිග්‍රිණයකින් සහ පස් තවිටු ගක්තිමත් කොට ඒවා පාභාණ ආධාරකය සවිවන පරිදි යෝදු කාබනික බන්ධන මාධ්‍යයකින් සමන්වීත ස්තරයක ය. එම බන්ධන මාධ්‍යය සකසාගෙන ඇත්තේ ද ගස් මැලියම් සහ පාභාණ හාවිතයෙනි. මෙහි දී ඩුඩිස් මැටි එක් කොටසක් ද දහසියා අත් ඉන් හාගෙන් ද මෙම දෙකොටසම වැනි කොටස් දෙකක් වැළි ද ගෙන එකට අභිරා, වෙල් මැටි සමග ඉමුල් පුළුන් මිග්‍රිකර බදාම සකසා ඇත (සෙනාවිරත්ත, 2019:224). එයට ඇතැම් අවස්ථාවන්හි දී කපු පුළුන් සමග මි පැණි ද මිග්‍රි කළ බව සඳහන් වේ. කුමුරුවල හෝ වැළි ආගුෂිත මැටි පුරාණ ගිල්පින් විසින් යොදාගෙන තිබේ. නියමිත ප්‍රමාණයට ගත් මැටි සමග වැළි හා මැලියම් වර්ග මිග්‍රි කරමින් ඇඟිම කරන ලදී. මෙයින් හැඳින් බන්ධනය වීමට සහ ක්ල්පැටුන්මට මැලියම් වර්ග යොදාගත් බව දක්නට ලැබේ (ගමගේ, 2006:122). එමෙන් ම සිතුවම් ඇද ඇත්තේ වැළි, මැටි මිග්‍රි බදාමයක් මත ය. ගබාල් වැනි දුව්‍ය පසුකාලීනව හාවිතයට ගෙන ඇත්ත් පුළුල් ලෙස හාවිත කොට ඇත්තේ වරිවිත බිතුවේ ක්‍රමයයි. බිතු සිතුවම් ඇදීමේ දී මුල්කාලීන ගිල්පින් පහත ක්‍රමවේද අනුගමනය කර ඇති බවට සාධක සිතුවම් පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැකි විය (සෙනාවිරත්ත, 2019:224).

- විතු අදින ස්ථානය සකස් කිරීම සඳහා ආධාරකය මත හුණු බදාමයක් යෙදීම.
- වර්ණ යෙදීමට පෙර සුදු ආලේප යෙදීම.
- ස්තරයේ වර්ණ ආලේප කිරීම (ප්‍රධාන ආකාර කිහිපයක් යටතේ සිදු කර ඇත. එනම්, බිතුවේ මත රතු හෝ කළ රේඛාව මගින් මුළුක සිත්තම ඇදීම, සිතුවම් පුරාණ අංග සම්පූර්ණ කිරීමට වර්ණ යෙදීම, සිතුවම් අවසාන ලෙස හැඩා ගැනීම් සහ සියුම් අංග එක් කිරීම)

විභාරයේ සිත්තම් කළ සිත්තරුවන් එදාත හෙවත් සූදු පැහැය ලබාගැනීම සඳහා මකුල් පස් භාවිතයට ගෙන ඇත (සෙනවිරත්න, 2019:225). කහ පැහැය ලබාගෙන ඇත්තේ ගොකටු ගස් කිරිවලිනි. ඒ සඳහා ඇතැම් අවස්ථාවන්හි දී මධ්‍ය හිරියල්, ගල්හිරියල් අදිය ද භාවිත කර ඇත. එහෙත් විභාරයේ සිත්තවම් සඳහා වැඩි වශයෙන් භාවිත වී ඇත්තේ හිරියල් බව තහවුරු කරගත හැකි ය (රසායන සංරක්ෂණ වාර්තාව, 2010,2016). මෙම විභාරයේ බහුලව භාවිත කර ඇති කළ පැහැය ලබාගැනීම සඳහා දකුණේ විතු ගිල්පින් භාවිත කළ ගිල්ප ක්‍රමය තරමක් සංකීර්ණ වේ. ඒ සඳහා කොහොල්ලැංකු කැකුණ, දොරණ තෙල් හෝ හල්දුම්මල යොදාගෙන ඇත. මේ සියල්ල එකට අඩරා කපු රෙදී කැබලි සමග මිශ්‍ර කර මැරි බදානක දමා තවත් බදානකින් වසා හිති තබනු ලැබේ. පසුව වසා ඇති බදානේ රස්ව ඇති දැලි එකතු කරනු ලබයි. ඒවා “අදුන් දුලි” ලෙස හැදින්වේ (සෙනවිරත්න, 2019:225). බයුල්ල කිරී, කැජ්පෙටියා ලාකඩ්, හල්දුම්මල හා කොහොල්ලැංකු යන ද්‍රව්‍ය සම සමව ගෙන අඩරා හොඳින් උණුකර ගැනීමෙන් අවශ්‍ය කළ පැහැය සාදාගත් බවත් වාර්තා වේ. මිට අමතරව පොල්කටු අගුරු දොරණ තෙලින් අඩරා ගැනීම ද පරණ කොහොල්ලැංකු, පහන් දුලි හා පාන්කඩ යන ඉවා කිහිපයක් කැජ්පෙටියා ලාටු සමග එකට උණු කර අඩරා ගැනීම වැනි ක්‍රම භාවිත වී ඇත (සෝමතිලක, 2004:310-311). ලොජිත හෙවත් රතු පැහැය ලබා ගැනීම සඳහා විතු ගිල්පින් තුරුගල් සිහින්ව කුඩාකර රෙදිකඩින් සිහින්ව හලාගැනීමේ ක්‍රමවේදය මෙන් ම සාදිලිංගම් අඩරා රත්මල් යුතු සමග මිශ්‍ර කර භාවිත කර ඇත (සෙනවිරත්න, 2019:226). මෙම උපකුම හේතුවෙන් එළමල්දෙණිය විභාරයේ සිත්තවම් සඳහා ද දිප්තිමත් රත් පැහැයක් ලැබේ ඇත.

තිල් පැහැය දකුණේ බලි ඇදුරන්ගේ ජනප්‍රිය වර්ණයකි. මෙම වර්ණය නිල් අවරිය ගස් කොළවිලින් ලබාගන්නා ලදී (සෙනවිරත්න, 2019:227). එම කොළ තම්බා එයට අරක්කු ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් නිල් පැහැය ලබාගෙන ඇත. මුල් කාලීනව මෙම විභාරය ආශ්‍රිත සිත්තවම් සඳහා ද නිල් අවරිය භාවිත වී ඇතැයි සිතිය හැකි ය. මෙකල සිත්තරුවන් සිත්තවම් තෙකම්නයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වලිනි ආලේප කර ඇත. වලිනි ක්‍රම තුනකට අනුව සකස් කරගෙන ඇත. ඒ, පිරිසිදු දුම්මල කුඩා දොරණ තෙල් සමග මිශ්‍රකර උණුකර තිමෙන්නට හැර වාර කිහිපයක් පෙරා ගැනීම මගින්, ගොකටු සායම් ලෙස, කැජ්පෙටියා ලාටු උණුකර තනි ආලේපනයක් ලෙස යොදා ගැනීම වැනි ආකාරයන්ගෙනි. සිත්තවම් තිර්මාණය කර මසක් හෝ දෙකක් ගත වූ පසු වලිනි යෙදීම කර ඇත. වලිනි ගැල් වූ අප්‍රති සිත්තවම් තද දිස්නයක් ඇති වුවත් කාලයත් සමග දිස්නය අඩු වී යයි. වලිනි සැකසීමේ දී දකුණේ ගිල්පින් බහුලව අනුමතය කර ඇත්තේ පිරිසිදු හල් දුම්මල ගෙන සිනිදුවට අඩරා දොරණ තෙල් සමග කළවම් කර පිරිසිදු බදානකට දමා හැදිගාමීන් මද ගින්නේ උණු කර පදම බලා ලිපෙන් බා නිමෙන්නට හැර පිරිසිදු රේද්දකින් පෙරා සිත්තවම මත අලේප කිරීම ය (සෝමතිලක, 2004:318). බෛත්සිත්වම් සඳහා වර්ණ නිපදවා ගැනීමට දේශීය ක්‍රම භාවිත කර ඇති අතරම වර්ණ බන්ධන මාධ්‍ය ලෙස දිවුල් ලාටු ද, එහි වර්ණ කළ පැවැත්ම සඳහා බයුල්ල කිරී මිශ්‍ර කිරීමක් ද, බන්ධන මාධ්‍ය නිපදවීම සඳහා මුදවුපු කිරී ද භාවිත කර ඇති බවක් දක්නට ලැබේ (කුමාරස්වාමි, 1962:179). මෙම කරුණු සියල්ල දෙස අවධානය යොමු කරන කළ අතිතයේ දී එළමල්දෙණිය විභාරය ආශ්‍රිත සිත්තවම් නිර්මාණය දේශීය තාක්ෂණික ක්‍රමවේද භාවිත කර ඇති බව නිගමනය කළ හැකි ය.

#### ආශ්‍රිත මූලාශ්‍ය

කුමාරස්වාමි. ඒ, කේ, (1962) මධ්‍යතානීන සිංහල කළු, සංස්කෘතික දෙපාර්තමේන්තුව, කොළඹ. ගමගේ. ඒ, (2016) පැරණි ලක්දීව තාක්ෂණවේදය සහ ගිල්ප ඇුණය -I ඇස්ගොඩගේ සහ සහස්‍රදාරයේ, කොළඹ.

සෙනවිරත්න, ඒ, එන්, (2019) එළමල්දෙණිය රත්මනා විභාරයේ විතු, මූර්ති හා සිත්තවම් සංරක්ෂණය, මොරවිත්කේරු විංයය.

සෝමතිලක. එම, (2004) පුරුහන ශ්‍රී ලංකාවේ විතු කළාව, ඇස්ගොඩගේ සහ සහස්‍රදාරයේ, කොළඹ.